

මානව සම්පත් අභිවර්ධන ආයතනය - 2015

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මානව සම්පත් අභිවර්ධන ආයතනයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සහ 18 වන වගන්තිය යටතේ පනවා ඇති 1979 අංක 11 දරන මානව සම්පත් අභිවර්ධන ආයතන නියමාවලියේ 23 වගන්තිය හා විශ්වවිද්‍යාල පනතේ 108(1) සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාලවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 111 වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මානව සම්පත් අභිවර්ධන ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති - 01

ආයතනය භාවිතයට ගන්නා වත්කම් මූල්‍ය ප්‍රකාශනයන්හි හෙළිදරව් කළ යුතු වුවත් කොළඹ විශ්වවිද්‍යාලය විසින් පවරා දී තිබුණු පර්චස් 27.86 ක් වූ ඉඩමේ වටිනාකම ප්‍රත්‍යාගණනය කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති - 07

වත්කමක ක්ෂය කළ හැකි අගය එහි ප්‍රයෝජනවත් ජීව කාලය පුරා ක්‍රමානුකූල පදනමකින් වෙන්කළ යුතු වුවත් ප්‍රත්‍යාගණන වත්කම් වල ඵලදායී ජීව කාලය නැවත ඇස්තමේන්තු කිරීමකින් තොරව ප්‍රත්‍යාගණන වටිනාකම රු.3,000,000 ක්වූ වත්කම්හි ජීව කාලය ඇස්තමේන්තු නොකර පැරණි ක්ෂය අනුපාත මත ක්ෂය ගණනය කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පාඨමාලා කාලය ගිණුම් වර්ෂයකට වඩා වැඩි පාඨමාලාවන්හි, පාඨමාලා ආදායම්, වියදම් හා විලම්භිත ආදායම් ගිණුම්ගත කිරීමේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශන සමඟ හෙළිදරව් කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ඉංග්‍රීසි කතා කිරීමේ සහතික පත්‍ර පාඨමාලා ආදායමෙන් රු. 4,394,087 ක් විවිධ අරමුදල් වෙත මාරු කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

- (ආ) හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුළ දක්වා තිබුණු රු. 11,831,762 ක ලාභ විසර්ජනය ආයතන සංවර්ධන අරමුදලට බැර කළ යුතු වුවත් විලම්භිත ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඇ) ආයතනයෙහි කෙටිකාලීන පාඩමාලා සඳහා පවත්වා ගෙන යනු ලබන බැංකු ගිණුමෙහි වූ දීර්ඝ කාලීනව හඳුනා නොගත් රු. 4,096,475 ක තැන්පතු, ආදායම් ප්‍රභවය හඳුනා ගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂයේ උපවිත වියදම් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (ඈ) පාඩමාලා කාලය ගිණුම් වර්ෂයකට වඩා වැඩි පාඩමාලාවන්හි, පාඩමාලා ආදායම් හා වියදම් කාල පදනම මත එක් එක් කාලපරිච්ඡේදයේ ආදායම් ලෙස හඳුනාගැනීමකින් තොරව, සමාලෝචිත වර්ෂයේ ආදායම ද ඇතුළුව එකතුව රු. 52,841,001 ක් විලම්භිත ආදායම් ගිණුමකට බැර කර තිබුණි. 2014 වර්ෂය තුළ අවසන් කර තිබූ පාඩමාලා 12 ක ආදායම රු.3,729,821 ක් හා සමාලෝචිත වර්ෂයේ වැඩි අවසන් කර තිබුණු පාඩමාලා 18 කට අදාල ආදායම රු.20,387,455 ක් පිළිවෙලින් සමුච්චිත ආදායමට හා සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම්ගත කිරීමකින් තොරව විලම්භිත ආදායම් යටතේ ගිණුම් ගත කර තිබුණි.
- (ඉ) අන්තර් පාඩමාලා වෙනුවෙන් දරන ලද රු. 348,513 ක වියදම් එම ගිණුම් අතර සටහන් කිරීම වෙනුවට උපවිත වියදම් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (ඊ) ක්‍රමක්ෂය ගණනය කිරීමේදී වත්කම් සඳහා අරමුදල් ලැබී තිබූ මූලාශ්‍රය හඳුනාගෙන වාර්ෂික ක්ෂය පදනම් කරගෙන ක්‍රමක්ෂය ගණනය කළ යුතු වුවත් 2011 වර්ෂයෙන් පසුව මිලදී ගත් වත්කම් සඳහා පමණක් ක්‍රමක්ෂය ගණනය කර තිබුණි.

2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
<p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p>	
<p>(i) මුදල් රෙගුලාසි 371</p>	<p>(i) සමාලෝචිත වර්ෂයේ අවස්ථා 62 කදී මාණ්ඩලික නොවන නිලධාරීන් 06 දෙනෙකු වෙත එකතුව රු.4,557,244 ක අත්තිකාරම් ලබාදී තිබුණි.</p> <p>(ii) ලබාගත් අත්තිකාරම් අදාල කාර්යය නිම කළ විගස පියවිය යුතු වුවත් සමාලෝචිත වර්ෂයේදී අවස්ථා 35ක දී ලබාගෙන තිබූ එකතුව රු. 3,941,315 ක අත්තිකාරම් සඳහා දින 30 සිට දින 275 දක්වා කාලයක් ගතවී තිබුණ ද නිරවුල් කර නොතිබුණි.</p> <p>(iii) ලබාගත් අත්තිකාරමක් පියවන තෙක් තවත් අත්තිකාරමක් ලබා නොදිය යුතු වුවත් ලබාගත් අත්තිකාරම් නොපියවූ නිලධාරීන් තිදෙනෙකු වෙත</p>

අවස්ථා 12 කදී නැවත අත්තිකාරම් ලබාදී තිබුණි.

- (ii) මුදල් රෙගුලාසි 756
 සමාලෝචිත වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.
- (ආ) 2015 ජූලි 14 දිනැති අංක 03/2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය
 වරකට ලබාදිය හැකි උපරිම අත්තිකාරම් මුදල රු. 100,000ක් වුවත් ආයතනය විසින් අවස්ථා 52 කදී රු.105,000 සිට රු.842,265 දක්වා පරාසයක් තුළ එකතුව රු. 26,211,702 ක අත්තිකාරම් ලබා දී තිබුණි.
- (ඇ) 2004 ජූලි 29 දිනැති අංක පීඊඩී/25 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය
 රාජ්‍ය ව්‍යාපාරවල මුදල් ආයෝජනය සම්බන්ධයෙන් භාණ්ඩාගාර අනුමැතිය ලබා ගත යුතු වුවත්, ආයතනය විසින් රු.69,500,000 ක් වටිනා ආයෝජන සම්බන්ධයෙන් එසේ භාණ්ඩාගාර අනුමැතිය ලබා ගෙන නොතිබුණි.
- (ඈ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය සහ 1979 නොවැම්බර් 13 දිනැති අංක 49 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වක්‍රලේඛය
 වක්‍රලේඛය ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබුණි.
- (ඉ) විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ 3.1 හා 3.2 වගන්ති
 ආයතනයේ අධ්‍යයන හා අනධ්‍යයන සියළුම නිලධාරීන් පැමිණීම හා පිටවීමේ වේලාවන් සටහන් කළ යුතු වුවත් අධ්‍යයන නිලධාරීන් 05 දෙනෙකුගේ පැමිණීම සනාථ කර ගැනීමකින් තොරව වැටුප් හා දීමනා ලෙස රු. 7,903,304 ක් ගෙවීම් කර තිබුණි.
- (ඊ) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 2004 ජනවාරි 26 දිනැති අංක 2004/පුස/01 දරන වක්‍රලේඛය
 සමාලෝචිත වර්ෂය සඳහා පුස්තකාල පොත් සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.

2.4 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගණුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනයේ පාඨමාලා ආදායමින් සමාලෝචිත වර්ෂය තුළදී එකතුව රු. 6,195,480 ක් ආයතනයේ සේවකයින් 24 දෙනෙකු වෙත විධිමත් අනුමැතියකින් තොරව දීමනා ලෙස ගෙවා තිබුණි.

- (ආ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කර ඇති වැටුප් හා දීමනා වලට පරිබාහිරව මුදල් අමාත්‍යාංශ අනුමැතියකින් තොරව ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්යවරුන් 12 දෙනෙකු වෙත සමාලෝචිත වර්ෂයේදී එකතුව රු. 2,589,272 ක දීමනා ගෙවා තිබුණි.
- (ඇ) ආයතනය විසින් පවත්වාගෙන යනු ලැබූ පාඨමාලා 03 කට අදාලව සාමාන්‍ය රාජකාරී වේලාව තුළ පවත්වා තිබූ විභාග රාජකාරී සඳහා සහභාගී වූ සේවකයින් සඳහා විධිමත් අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂය තුළ රු. 689,750 ක දීමනා ගෙවා තිබුණි.
- (ඈ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වකුලේඛ තුළින් ප්‍රවාහන පහසුකම් හිමිකම ලබාදී නොමැති මාණ්ඩලික නිලධාරීන් 06 දෙනෙකු වෙත සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු. 1,064,250ක ප්‍රවාහන දීමනා ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය, රු.24,437,356 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.11,340,232 ක් විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.13,097,124 කින් වර්ධනය වීම සඳහා කෙටිකාලීන පාඨමාලා ආදායම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ආයතනයේ අතිරික්තය අඛණ්ඩව වර්ධනය වී තිබුණු අතර 2014 වර්ෂයේදී සුළු අඩුවීමක් පෙන්නුම් කළද නැවත 2015 වර්ෂයේදී එය සියයට 115 කින් වර්ධනය වී තිබුණි. සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය ගැලපීමෙන් පසු 2014 හා 2015 වර්ෂවල ආයතනයේ දායකත්වය පිළිවෙලින් රු.47,458,572 ක් හා රු.68,533,045 ක් ලෙස පෙන්නුම් කර තිබුණු අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී දායකත්වයේ වැඩි වීම සියයට 44 ක් විය.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉදිරිපත් කරන ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ ජංගම අනුපාතය හා ක්ෂණික අනුපාතය පිළිවෙලින් 13.2:1 ක් හා 13:1 ක් වූ අතර ජංගම වත්කම් තුළ සියයට 72.6 ක් මුදල් හා මුදල් වලට සමාන දෑ නියෝජනය වේ. සමාලෝචිත වර්ෂය තුළ රු.72,204,336 ක මුදල් ශේෂ පවත්වාගෙන යාම ද්‍රවශීලතා අනුපාත ඉහළ යාමට හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ ක්‍රියාකාරකම්

ආයතන නියමාවලියේ 6 ඡේදයෙහි (අ) හා (ආ) වගන්ති පරිදි නව පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වුවත් එවැනි අනුමැතියකින් තොරව “Transportation & logistics Management” ඩිප්ලෝමා නමින් එක් අවුරුදු පාඨමාලාවක් ආරම්භ කර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගෙන තිබුණි. මෙම පාඨමාලාව සඳහා විශ්වවිද්‍යාලයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් පළමු ශිෂ්‍ය කණ්ඩායමෙහි විභාග ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද කර තිබූ අතර දෙවන ශිෂ්‍ය කණ්ඩායමෙන් ලබාගත් මුදල් නැවත ගෙවා තිබුණි. මේ අනුව නියමාවලිය අහිමිව කටයුතු

කිරීම තුළ ආයතනය විසින් දරන ලද රු. 202,250 ක ප්‍රචාරණ හා සම්මුඛ පරීක්ෂණ වියදම නිෂ්ඵල වියදමක් වී තිබුණි.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ශ්‍රම අධ්‍යයනවේදී උපාධි පාඨමාලාව සඳහා ප්‍රතිපාදන නොතිබියදී පාඨමාලාවේ විෂයයන් දෙකකට අදාල ඉදිරිපත්කිරීම් (presentation) සඳහා ආයතනයේ දේශන ශාලා භාවිතා නොකර හෝටලයක් භාවිතා කිරීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී වෙනත් පාඨමාලා ආදායම්වලින් රු 1,108,450 ක් වැය කර තිබුණි.
- (ආ) ආයතනය විසින් ක්‍රියාත්මක පාඨමාලාවන්හි සම්බන්ධීකාරකවරුන් වෙත රු.80,000 දක්වා වූ ඉහල සම්බන්ධීකරණ දීමනාවක් ගෙවා තිබූ අතර පාඨමාලාවෙහි එක් එක් ශිෂ්‍ය කණ්ඩායම සඳහා වෙන වෙනම සම්බන්ධීකරණ දීමනා ලබමින් එකම ආචාර්යවරයා පාඨමාලා කිහිපයක සම්බන්ධීකාරක දීමනා ලබාගෙන තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය තුළ දරන ලද මුළු සම්බන්ධීකරණ දීමනා වියදම වූ රු. 3,500,000 න් රු. 3,000,000 ක දීමනා ආචාර්යවරුන් දෙදෙනෙකු විසින් ලබාගෙන තිබුණි.
- (ඇ) සමාසික තුනකින් සමන්විත “ MSc in Disaster Analysis & Management Mitigation No 01 ” පාඨමාලාවේ අවසන් සමාසික පරීක්ෂණය දක්වා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව නොගෙවූ ශිෂ්‍යයන් 25 දෙනෙකුගේ එකතුව රු. 1,325,000 ක හා එක් අවුරුදු සහතික පත්‍ර පාඨමාලා 04 ක ලියාපදිංචි ශිෂ්‍යයන් 30 දෙනෙකුගේ එකතුව රු.525,000 ක පාඨමාලා ගාස්තු අයකර ගැනීමකින් තොරව අවසන් සමාසික පරීක්ෂණයට හා අසමත් පරීක්ෂණයන්ට නැවත පෙනී සිටීමට ද අවස්ථාව ලබා දී තිබුණි. අවසන් සමාසික පරීක්ෂණය පවත්වා වර්ෂයකට අධික කාලයක් ගතවී ඇතත් හිඟ පාඨමාලා ගාස්තු අයකර ගැනීමට ආයතනය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂය තුළදී පාඨමාලා ප්‍රවර්ධනය සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීම වෙනුවෙන් රු. 2,670,013 ක් වැයකර තිබුණ ද ප්‍රධාන පුවත්පත් ප්‍රකාශන ආයතන සමඟ සම්බන්ධ නොවී නියෝජිත ආයතනයක් වෙතින් දැන්වීම් පල කරවා ගෙන තිබුණි.
- (ඉ) අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු රු. 40,816 ක් වටිනා පොත් 65 ක් බාහිරට රැගෙන ගොස් අවුරුදු 01 සිට අවුරුදු 10 දක්වා ගතවී ඇතත් නැවත භාරදී නොතිබුණි. මෙම පොත් 65 න් පොත් 28 ක්ම එක් ආචාර්යවරයකු විසින් රැගෙන ගොස් ඇති බව නිරීක්ෂණය වූ අතර එම පොත් සම්බන්ධයෙන් ආයතනය පසු විපරම් කර නොතිබුණි.
- (ඊ) ආයතනය තුළ භාවිතා කරන මුද්‍රණ හා ඡායා පිටපත් යන්ත්‍ර සේවා කිරීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ සේවා ගිවිසුම් සඳහා වූ ආයතන 9ක් වෙත රු.155,771ක් ගෙවා තිබුණද වර්ෂය තුළ සේවාවන් සිදු කරගත් බවට කිසිදු සාක්ෂියක් විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.
- (උ) නිසිලෙස පුරෝකථනය කළ වැය ඇස්තමේන්තු නොමැතිව සමාලෝචිත වර්ෂය තුළදී රු.180,399 ක වියදම් වෙනුවෙන් අවස්ථා 12 කදී එකතුව රු.689,500 ක අත්තිකාරම් ලබාදී තිබූ බව නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.

4.3 අරමුදල් උන උපයෝජනය

සමාලෝචිත වර්ෂය තුළ ආයතනයේ සැලකිය යුතු ප්‍රමාණයක මුදල් ශේෂයක් අඛණ්ඩව පවත්වාගෙන යන බව නිරීක්ෂණය වූයෙන් එම මුදල් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් යොදවා ගැනීමකින් තොරව උන උපයෝජිතව පැවතුණි.

4.4 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය තුළ භාණ්ඩාගාරයෙන් ප්‍රාග්ධන ප්‍රදාන ලෙස රු. 10,000,000 ක් ලැබී තිබුණු නමුත් වැය කළ ප්‍රාග්ධන ප්‍රදාන රු. 1,516,035 ක් වූයෙන් වර්ෂය සඳහා ලද ප්‍රාග්ධන ප්‍රතිපාදන රු.8,483,965 ක් ඉතිරිවී තිබුණි. සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වැය නොවූ ප්‍රාග්ධන ප්‍රදාන ගිණුමේ සමුච්චිත ශේෂය රු. 24,152,861 ක් වූයෙන් රජයේ මුදල් ඵලදායී ලෙස යෙදවීමෙන් තොරව හා අඛණ්ඩව ආයතනයේ පරමාර්ථ ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවත් නිරීක්ෂණය විය.
- (ආ) දීර්ඝ කාලයක සිට ගබඩාවේ වහල අඛලන් වී ගබඩාව තුලට ජලය කාන්දු වෙමින් පැවතීම හේතුවෙන් ගබඩාවෙන් කොටසක් අතහැර දමා තිබුණි. වේයන්ගෙන් ද ගබඩාවට සැලකිය යුතු හානියක් සිදුවී තිබූ නමුත් පිළිසකර කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

4.5 හඳුනාගන්නා ලද පාඩු

කොන්ත්‍රාත් පදනම මත සේවයකළ නිලධාරියකු වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල් පනත ප්‍රකාරව අර්ථසාධක අරමුදල් නොගෙවීම හේතුවෙන් කම්කරු කොමසාරිස්වරයාගේ නියෝගයට අනුව සේවකයාගේ දායකය වූ රු.243,199 ක් හා නියමිත දිනයන්හිදී දායක මුදල් නොගෙවීම නිසා අධිභාර ලෙස රු. 364,797ක් ද සමඟ එකතුව රු. 607,996 ක් ගෙවීමට සිදුවී තිබුණි.

5. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති පාලන ක්ෂේත්‍රය -----	නිරීක්ෂණ -----
(අ) කොන්ත්‍රාත් පාලනය	ප්‍රසම්පාදන සැලැස්මට අනුව මිලදී ගැනීම් කටයුතු සිදු නොකිරීම.
(ආ) ස්ථාවර වත්කම් පාලනය	විධිමත් ස්ථාවර වත්කම් ලේඛනයක් පිළියෙල නොකිරීම, වත්කම් ප්‍රත්‍යාගණනය නොකිරීම.
(ඇ) තොග පාලනය	භාණ්ඩ සමීක්ෂණයක් පවත්වා නොතිබීම.

(ඇ) මූල්‍ය පාලනය

(i) සීමාව ඉක්මවා අත්තිකාරම් ලබාදීම.

(ii) සුළු මුදල් සීමාව පිළිනොපැදීම, රිසිට් පොත් පාලනයකින් තොරව මුදල් අයකැමි වෙත ලබාදී තිබීම, භාණ්ඩාගාර අනුමැතියකින් තොරව මුදල් ආයෝජනය කර තිබීම, අනුමැතියකින් තොරව පාඨමාලා ආදායම දීමනා ලෙස සේවකයන්ට ලබාදී තිබීම.